

ව්‍යාජ සමයේ සතරවන සතිය
බ්‍රහස්පතින්දා

පළමුවන කියවීම

නික්මයාම පොතෙහි ගත් පාඨයෙකි.

නික්මයාම 32: 7-14

“ඔබගේ ජනතාවට විරුද්ධව උදහස් නොවුව මැනව.”

සම්භාව්‍යවත් වහන්සේ මෝසෙස්ට කතා කොට “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන්ම දුෂ්‍ය කරගෙන සිටිති. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මණින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද, පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුහි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න, කිය කියා සිටිති’ යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින් ‘මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ. දැන් ඉතින් මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධව වේගවත්ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත් මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි’ යි වදාළ සේක. එහෙත් මෝසෙස් තම දෙවි සම්භාව්‍යවත් වහන්සේට කන්තලවි කරමින් ‘ස්වාමිනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධව ඔබේ උදහස වේගවත් ලෙස අවුලන්නේ මන්ද? දෙවියන් වහන්සේ කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව. ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. මම ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම

මුළුමනින්ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සඳහට ම උරුම කරගන්නෝ ය”යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විවාළේය. එවිට සම්දාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්නට අදහස් කළ නපුර අත් හළ සේක.

දේව වාක්‍යය එසේය.

පිළිතුරු ගීය

ගීතාවලිය

106 : 19 – 23

පිළිතුර: සම්ඳුනි, ඔබේ සෙනඟ කරුණාවෙන් සිහි කළ මැනව.

ගීය:

ඔව්හු හොරේබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට තමස්කාර කළෝය. මෙසේ ඔව්හු දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝය.

මිසරයේ දී බලවත් ක්‍රියා කර ඔවුන් ගලවා ගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝය. එතුමාණෝ ඒ දේශයේ දී අරුම පුදුම ක්‍රියා ද රතු මුහුදු ලඟ බියකරු ක්‍රියා ද කළ තැනැත් වහන්සේ නොවන සේක් ද?

එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත් එතුමාණන් ඔවුන් විනාශ නොකරන සේක. දේව උදහස පහ කරන පිණිස එතුමාණන් නෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්වීය.

සාධුකාරය

“දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද කිවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වූව ද ලොවට දෙවා වදාළ සේක. උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන් විනාශ නොවී සදාතන ජීවනය ලබන්නෝය.

සුවිශේෂය

සුවිශේෂක ජුවාමි තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.

ජුවාමි 5 :31-47

මෝසෙස් ඔබට වීරුද්ධව වෝදනා නඟනු ඇත.

“මම මා ගැන ම සාකෂි දෙන්නෙමි නම් මාගේ සාකෂිය සැබෑ නොවේ. එහෙත් මා ගැන සාකෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාකෂිය සැබෑ බව මම දනිමි. ඔබ ජුවාමි වෙත මිනිසුන් යැවූවහු ය. ඔහු සත්‍යය පිලිබඳ සාකෂිය දරා ඇත. එහෙත් මා මේ දේ ඔබට කියන්නේ මිනිසාගෙන් සාකෂියක් ලබන පිණිස නොව ඔබ ගැලවීම ලබන පිණිස ය. ජුවාමි වනාහි දිලෙන, බැබලෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහුය. එහෙත් මට ඇති සාකෂිය ජුවාමිගේ සාකෂියට වඩා උතුම් එකකි. මන්ද මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු එනම් කරන කටයුතු ම පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාකෂි වෙයි. තවද මා එවා වදාළ පියාණන් වහන්සේම මා පිලිබඳව සාකෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක

නැත. තවද උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී ඇත. මන්ද ඔබ උන් වහන්සේ ජීව වදාල නැතැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි. ඔබ ගුද්ධ ලියවිලිලි හදාරන්නහු ය. එසේ කරන්නේ ජීවයෙහි ඔබට සදාතන ජීවනය ඇතැයි ඔබ සිතන බැවිනි. ජීව ම මා ගැන සාක්ෂි දරන්නේය. එහෙත් ජීවනය ලබන පිණිස මා වෙත එන්නට ඔබ කැමති නොවන්නා හුය.

“මම මිනිසුන් ගෙන් ගෞරවය නොසොයමි. එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ තමි දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමයක් තැනි බව මම දනිමි. මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත් ඔබ මා නොපිලිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේම නාමයෙන් පැමිණියහොත් ඔබ ඔහු පිලිගනු ඇත. එකම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන තම තමන්ගේම ගෞරවය ලබන ඔබ අදහා ගන්නේ කෙසේද? ඔබට විරුද්ධව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි”යි නොසිතන්න. ඔබට විරුද්ධව චෝදනා කරන්නෙක් ඇත. එනමි මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය. ඔබ මෝසෙස් විශ්වාස කලාහු නමි මා ද විශ්වාස කරන්නහුය. මන්ද මෝසෙස් මා ගැන ලියූ බැවිනි. ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නාහු නමි මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේද?

සුවිශේෂ වාක්‍යය එසේ ය.